

අ.පො.ස (උ. පෙල)

## 33 - ගිණුම්කරණය

නව නිර්දේශය

දැනුමෙන් සන්නද්ධ වූ අනාගත  
පරපුරක් බිහි කරනු වස්  
**QuestionBank.Lk** හා **ACCA**  
**(Sri Lanka)** ආයතන එක්ව  
සිදුකරන සමාජ සන්කාරයකි. මෙම  
සඟරාවේ

***E - කලාපය*** පහත වෙබ් පිටුව  
තුළින් භාගත (Download) කල  
හැක.

[www.Questionbank.lk/CSR](http://www.Questionbank.lk/CSR)

මෙම පෙරහුරු ප්‍රශ්න පත්‍රය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ  
අංශයේ ආදි සිසුන් කණ්ඩායමක් සහ වරලත් ගණකාධිකාරීවරුන් දෙදෙනෙකු  
එක්ව නිර්මාණය කර ඇත. මෙය පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් වන අතර ඉලක්ක ගත  
හෝ අනුමාන ප්‍රශ්න පත්‍රයක් නොවේ.

අ.පො.ස (උ. පෙල)

# 33 - ගිණුම්කරණය

නව නිර්දේශය

## QUESTION BANK

YOUR E - LEARNING PARTNER



### ප්‍රකාශනය හා අයිතිය

Questionbank.lk (Pvt) Ltd

No - 11

මයුර මාවත

බෙල්ලන්විල

බොරැලැස්ගමුව

T.P – 077 3125364

Email – questionbank.lk@gmail.com

### අධීක්ෂණ සභාය

ධනුෂේක මදුරංග

ACA, BSc. Accounting (Sp) J'pura

නාමල් දයාරත්න

BSc. Administration (Sp) J'pura

දිමුතු මධුසංක

CBA, BSc. Accounting (Sp) J'pura

අනන් වන්දිමාල්

BSc. Accounting (Sp) J'pura

ලහිරු බණ්ඩාර

BSc. Finance (Sp) J'pura

### නිර්මාණකරණය

ගයන් රුකාන්ත

Dip in Graphic Design

## පෙරවදන

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව (2019) දී නිකුත් කල මූලාකෘති ප්‍රශ්න පත්‍ර ආකෘතිය සහ (2020) අ.පො.ස උසස් පෙල විභාග ප්‍රශ්න පත්‍ර ආකෘතිය අනුව මෙම ප්‍රශ්න පත්‍රය සකස් කර ඇත.වරලත් ගණකාධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම ප්‍රශ්න පත්‍රය සකස් කිරීම තුළින් ඉහල ගුණාත්මක තත්වයක් ආරක්ෂා කිරීමට අප බලාපොරොත්තු වුනෙමු.ඉතා ඉහල ගුණාත්වයකින් යුත් ඉගෙනුම් ආධාරක දැයේ දූ දරුවන්ට නොමිලයේ ලබා දීම තුළින් සියලුම දූ දරුවන්ට අධ්‍යාපනයට ඇති සම අයිතිය තහවුරු කිරීමටත්, අධ්‍යාපනයට ඇති සාම්ප්‍රදායික බාධා ඉවත් කිරීමට සහ ගුරුවරුන්ට බාධාවකින් තොරව සිය ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය සහාය ලබා දීම මෙම ව්‍යාපෘතිය තුළින් බලාපොරොත්තු වේ.

මෙම සගරාව සෑම මසකම 15 වන දින පාසල් ගිණුම්කරණය විශය භාර ආචාර්යවරයාට තැපැල් මගින් ලැබීමට සලස්වන අතර පාසල් දරුවන්ට සහ උපකාරක පන්ති ගුරුවරුන්ට මෙහි මෘදු පිටපත (Softcopy) පහත දැක්වෙන වෙබ් අඩවියට පිවිසීම තුළින් නොමිලේ භාගත (Download) කල හැක.



[www.questionbank.lk/CSR](http://www.questionbank.lk/CSR)

විශය ගැටලුවක් නිරාකරණය කරගැනීමට හෝ මෙම සගරාවේ පවතින සංකීර්ණ විශය කරුණක් නිරාකරණය කරගැනීමට පහත දැක්වෙන Whatsapp අංකයට හෝ Facebook පිටුවට කෙටි පණිවිඩයක් යොමු කරන්න.

Facebook – QuestionBank.lk

WhatsApp – 077 3125674

## අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙල) විභාගය

**ගිණුම්කරණය**

**33 S I**

**පැය දෙකයි**

**උපදෙස්:**

- \* සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- \* අංක 1 සිට 30 තෙක් වූ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරා එහි අංකය ප්‍රශ්නයට ඉදිරියෙන් ඇති තිත් ඉර මත ලියන්න.
- \* අංක 31 සිට 50 තෙක් වූ ප්‍රශ්නවලට කෙටි පිළිතුරු අදාළ තිත් ඉර මත ලියන්න.
- \* සෑම ප්‍රශ්නයකටම සමාන ලකුණු හිමි වේ.
- \* විභාග අංකය ඉහලින් ඇති කොටුවේ පැහැදිලිව සටහන් කරන්න.
- \* වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණන යන්ත්‍ර භාවිතයට අවසර දෙනු ලැබේ.

විභාග අංකය : .....

**පරීක්ෂකගේ ප්‍රයෝජනය සඳහා පමණි.**

	අත්සන	සංකේත අංක	I පත්‍රය සඳහා	
			ප්‍රශ්න අංකය	ලකුණු
1 වන පරීක්ෂකගේ				
2 වන පරීක්ෂකගේ			1 - 30	
අති ප්‍රධාන පරීක්ෂකගේ			31 - 50	
ගණිත පරීක්ෂකගේ				
ප්‍රධාන පරීක්ෂකගේ			එකතුව	

1. පහත දැක්වෙන කුමන ප්‍රකාශය මූල්‍ය ගිණුම්කරණයේ වැදගත්කම වඩාත් හොඳින් විස්තර කරන්නේ ද?

- 1) තීරණ ගැනීමට කළමනාකරුවන්ට අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීමයි.
- 2) ව්‍යාපාරයේ වත්කම් භාවිත කළ ආකාරය පිළිබඳව කළමනාකරුවන්ට අවශ්‍ය තොරතුරු සැපයීම.
- 3) ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගනුදෙනු හා සිද්ධීන් පාදක වූ ආර්ථික තොරතුරු සපයයි.
- 4) ව්‍යාපාරයක ඉපැයීම් ශක්තිය හා මූල්‍ය තත්වය පිළිබඳ ව්‍යාපාර අභ්‍යන්තර පාර්ශව දැනුවත් කිරීම.
- 5) ගිණුම්කරණ ඒකකයට අදාළ සියලුම තොරතුරු ඇල්මැති පාර්ශවයන්ට සැපයීමයි

2. SB තොග වෙළඳසැල් ආරම්භක තොගයේ වටිනාකම රු. 20,000 කි. වර්ෂ අවසානයේ බැංකුවේ තැන්පත් කර ඇති මුදලට විකුණුම් රු. 60,000 කි. සෑම මසකම රු. 2,000 බැගින් විකුණුම් වලින් ලද මුදලින් ඒවා බැංකු ගත කිරීමට පෙර වෙළඳ ව්‍යාපාරයේ වරිපතම් හා කඩ කුලී ගෙවා ඇත. වර්ෂය තුළ ශුද්ධ ගැනුම් රු. 48,000 ක් වූ අතර රු. 4,000 ක තොග ආපසු යවා ඇත. ලාභ ආන්තිකය පිරිවැය මත 33 1/3% කි.

වර්ෂය තුළ ඉපැයූ දළ ලාභය හා වර්ෂ අවසාන තොගය වන්නේ (පිළිවෙලින්),

- |                            |                           |                           |
|----------------------------|---------------------------|---------------------------|
| 1) රු. 21,000 / රු. 5,000  | 2) රු. 21,000 / රු. 1,000 | 3) රු. 5,000 / රු. 21,000 |
| 4) රු. 28,000 / රු. 12,000 | 5) රු. 1,000 / රු. 21,000 |                           |

3. 2023 දෙසැම්බර් මාසයේ වෙළඳ ව්‍යාපාරයක පහත ගනුදෙනු සිදු වී ඇත.

- ණයපත් (Credit cards) මගින් විකුණුම් රු. 700,000
- අත්පිට විකුණුම් රු. 500,000 (මුදල් ව්‍යාපාරයේ කවුන්ටරය වෙත මුදල් ලැබුණි.)
- ණයට විකුණුම් රු. 300,000 (මුදල් ව්‍යාපාරයේ කවුන්ටරය වෙත මුදල් ලැබුණි.)
- ලැබිය යුතු ගිණුම් වල ආරම්භක ශේෂයන් රු. 120,000
- ලැබිය යුතු ගිණුම් වල අවසාන ශේෂයන් රු. 100,000

සියළුම මුදල් ලැබීම් ඔවුන්ගේ බැංකු ගිණුමේ තැන්පත් කිරීම ව්‍යාපාරික ප්‍රතිපත්තියයි. 2023 දෙසැම්බර් බැංකුගත කළ මුදල වන්නේ,

- |                |                |                  |
|----------------|----------------|------------------|
| 1) රු. 820,000 | 2) රු. 680,000 | 3) රු. 1,520,000 |
| 4) රු. 320,000 | 5) රු. 500,000 |                  |

4. 2024.04.01 දින අනුර තම ව්‍යාපාරයේ කටයුතු සඳහා ඔහු සතූ රු. 3,500,000 ක ලොරි රථය යොදවන ලදී. එදින රු. 800,000 ක තොග ණයට විකුණූ අතර රු. 60,000 ක භාණ්ඩ ඇණවුමට අනුකූල නොවූ නිසා හරවා එවා ඇත. මෙම ගණුදෙනු සටහන් කිරීමට භාවිතා කරන මූලාශ්‍ර ලියවිලි අනුපිළිවෙලින්,

- 1) විකුණුම් ඉන්වොයිසිය, බැරපත, ලදුපත
- 2) ලදුපත, ජ'නල් වවුචරය, ගැණුම් ඉන්වොයිසිය
- 3) ජ'නල් වවුචරය, විකුණුම් ඉන්වොයිසිය, හරපත
- 4) ජ'නල් වවුචරය, විකුණුම් ඉන්වොයිසිය, බැරපත
- 5) ලදුපත, විකුණුම් ඉන්වොයිසිය, බැරපත

5. සමීර විසින් තම පෞද්ගලික මුදලින් රු. 60,000 ක් ගෙවා ව්‍යාපාරයේ බැංකු අයිතව පියවා දමන ලදී. මෙම ගනුදෙනුවෙහි බලපෑම ගිණුම්කරණ සමීකරණයෙහි පෙන්වන්නේ,

- 1) රු. 60,000 කින් වත්කම් වැඩිවීම සහ 60,000 කින් වගකීම් වැඩිවීම ලෙසය
- 2) රු. 60,000 කින් හිමිකම් වැඩිවීම සහ 60,000 කින් වත්කම් වැඩිවීම ලෙසය
- 3) රු. 60,000 කින් හිමිකම් වැඩිවීම සහ 60,000 කින් වගකීම් අඩුවීම ලෙසය
- 4) රු. 60,000 කින් හිමිකම් වැඩිවීම සහ 60,000 කින් ආදායම් අඩුවීම ලෙසය
- 5) රු. 60,000 කින් වත්කම් අඩුවීම සහ 60,000 කින් හිමිකම් අඩුවීම ලෙසය

6. පහත තොරතුරු තොග වෙළෙඳසැලක 2024.03.31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ වේ.

	<b>රු. 000</b>
ආරම්භක තොගය	4,800
අවසාන තොගය	3,100
භානිවූ තොගය	1,600
ගැණුම්	59,500

මෙම තොරතුරු පදනම්කරගත් දළ ලාභය රු. 6,720,000 කි. මෙම ගණනයේදී අවසාන තොගය 112,000 කින් අධි ගණනය වී ඇති අතර ආරම්භක තොගය 256,000 කින් අවතක්සේරු වී ඇත. 2024.03.31 දිනෙන් අවසන් කාලපරිච්ඡේදයේ නිවැරදි දළ ලාභය වන්නේ,

- |                  |                  |                  |
|------------------|------------------|------------------|
| 1) රු. 6,352,000 | 2) රු. 6,576,000 | 3) රු. 7,088,000 |
| 4) රු. 6,208,000 | 5) රු. 6,325,000 |                  |

7. සමාගමක 2024 මාර්තු මාසයට අදාළ තොරතුරු පහත දැක්වේ.

දිනය	විස්තරය	ඒකක	ඒකක පිරිවැය
2024.03.01	තොගය	3,000	10
2024.03.05	ගැනුම්	1,000	12
2024.03.15	ගැනුම්	2,000	15
2024.03.16	ආපසු යැවූම් (2024.03.15 මිලදීගත් භාණ්ඩ වලින්)	200	?

2024 මාර්තු මාසය තුළ භාණ්ඩ ඒකක 3,500 ක් විකුණා ඇති අතර සමාගම තොග නිකුත් කිරීම මිල කිරීමේදී පෙර ඇතුළු පෙර පිට (FIFO) ක්‍රමය භාවිතා කරයි.

2024.03.31 දිනට තොගයේ වටිනාකම කීයද?

1) රු. 27,000 කි

2) රු. 30,000 කි

3) රු. 33,000 කි

4) රු. 36,000 කි

5) රු. 38,000 කි

පහත දී ඇති තොරතුරු ඇසුරෙන් පහත ප්‍රශ්න ද්විත්වය සඳහා පිළිතුරු සපයන්න.

	රු.
ණයගැතියන්ගේ අඩුවීම	60,000
ණයහිමියන්ගේ වැඩිවීම	40,000
තොගය අඩුවීම	15,000

2023/2024 වර්ෂයේ ණයහිමියන්ගෙන් රු. 10,000 ක වට්ටමක් ලද අතර ණයගැතියන්ට දුන් වට්ටම් රු. 15,000 කි. ආපසු එවුම් රු. 5,000 ක් වන විට ආපසු යැවුම් රු. 8,000 ක් විය. මුදලට ගැණුම් රු. 110,000 කි. ණයට ගැනුම් රු. 120,000 කි. අත්පිට විකුණුම් රු. 150,000 කි. ණයට විකුණුම් රු. 190,000 කි.

8. 2023/2024 වර්ෂයේ ණයගැති ලැබීම් ප්‍රමාණය වන්නේ,

1) රු. 210,000

2) රු. 180,000

3) රු. 260,000

4) රු. 230,000

5) ඉහත කිසිවක් නොවේ

9. 2023/2024 වර්ෂයේ ව්‍යාපාරයේ දළ ලාභ අනුපාතය වන්නේ, (ආසන්න වශයෙන්)

1) රු. පිරිවැය මත 10%

2) රු. පිරිවැය මත 29%

3) රු. විකුණුම් මත 20%

4) රු. විකුණුම් මත 29%

5) ඉහත කිසිවක් නොවේ

10. සීමිත අගෝක පොදු සමාගමේ 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගණනය කරන ලද මුළු විස්තීර්ණ ආදායම රු. 600,000 ක් විය. නමුත් එය ගණනය කිරීමේදී පහත වැරදි සිදු වී ඇති බව පසුව අනාවරණය විය.

- අවසාන තොගය ගණනය කිරීමේ දී පිරිවැය රු. 20,000 ක් වූ තොගයක් මඟහැරී තිබුණි.
- රු. 40,000 ක පොලී ආදායම, පොලී වියදමක් ලෙස සටහන් කර ඇත.
- ප්‍රථම වර ඉඩම් ප්‍රත්‍යාගණනයේදී හටගත් රු. 100,000 ක ප්‍රත්‍යාගණන අලාභය සටහන් කර නොමැත.
- පෙර වර්ෂයේ කපාහළ රු. 30,000 ක බොල්ණය නැවත ලැබීම් ණයගැති පාලන ගිණුමට බැර කර මුදල් ගිණුමට හර කර ඇත.

ඉහත වැරදි නිවැරදි කිරීමෙන් පසු නිවැරදි මුළු විස්තීර්ණ ආදායම වන්නේ,

1) රු. 600,000 කි

2) රු. 610,000 කි

3) රු. 620,000 කි

4) රු. 630,000 කි

5) රු. 640,000 කි

11. ආයතනයක 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු ලබා දී ඇත.

අමුද්‍රව්‍ය තොග	2023.04.01 දිනට	25,000
	2024.03.31 දිනට	20,000
අමුද්‍රව්‍ය මිලට ගැනීම්.		80,000
පරිවර්ථන පිරිවැය.		120,000
සෘජු ශ්‍රම පිරිවැය		30,000
පොදු කාර්ය පිරිවැය		90,000
2023.04.01 සිට 2024.03.31 දක්වා		
නොනිම් තොගයේ වැඩිවීම		30,000

2024.03.31 න් අවසන් වර්ෂය සඳහා මුළු නිෂ්පාදන පිරිවැය කොපමණ ද?

1) රු. 205,000

2) රු. 175,000

3) රු. 200,000

4) රු. 235,000

5) රු. 240,000

12. 2024 මාර්තු 31 දිනට දයාරත්තගේ මුදල් පොතේ බැංකු ශේෂය සහ බැංකු ප්‍රකාශනයේ ශේෂය යන දෙකෙහිම එකම අගයක් පැවතුණි. කෙසේ වෙතත් ගනුදෙනුකරුවෙක් එදිනට පෙර සෘජුවම බැංකුවේ තැන්පත් කරන ලද රු.1,200ක් මුදල් පොතේ සටහන් කර නිවුණේ නැත. 2024 මාර්තු 31 දින මුදල් පොතේ බැංකු ශේෂය සහ බැංකු ප්‍රකාශනයේ ශේෂය එක හා සමාන වීමට හේතුව පහත දැක්වෙන දෑ අතුරින් කුමක් විය හැකිද ?

- 1) මුදල් පොතේ සටහන් නොවූ ණයගැති ප්‍රේෂණ රු. 1,200
- 2) ගෙවීම් සඳහා ඉදිරිපත් නොකළ චෙක්පත්වල වටිනාකම රු. 2,400
- 3) තැන්පත් කළ එහෙත් උපලබ්ධි නොවූ චෙක්පත්වල එකතුව රු.1,200
- 4) ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්වල වටිනාකම රු. 2,200 ක් වීම
- 5) ඉහත සඳහන් කිසිදු හේතුවක් අදාළ නොවේ

පහත ප්‍රශ්න ද්විත්වය සඳහා පිළිතුරු සැපයීමට මෙම තොරතුරු භාවිතා කරන්න.

රුපියල් මිලියන 200 ක ප්‍රකාශිත ප්‍රාග්ධනයක් සහිතව 2022.04.01 දින ව්‍යාපාර කටයුතු ආරම්භ කරන ලද සමාගමක් 2023/24 සහ 2022/23 යන වර්ෂ සඳහා පහත තොරතුරු ලබා දී ඇත.

විස්තරය	2023/24 (රු. මිලියන)	2022/23 (රු. මිලියන)
මුළු ආදායම	300	200
මුළු වියදම (ආදායම් බදු හැර)	180	240
ආදායම් බදු	40	-
ගෙවූ ලාභාංශ	20	-
ප්‍රත්‍යාගණන සංචිත (මාර්තු 31 දිනට)	30	-
මුළු වත්කම් (මාර්තු 31 දිනට)	300	210

13. 2023.03.31 දිනට මුළු වගකීම් කොපමණද ?

- 1) රු. මිලියන 10
- 2) රු. මිලියන 30
- 3) රු. මිලියන 40
- 4) රු. මිලියන 50
- 5) රු. මිලියන 120

14. 2024.03.31 දිනට හිමිකම කොපමණද ?

- 1) රු. මිලියන 170
- 2) රු. මිලියන 190
- 3) රු. මිලියන 250
- 4) රු. මිලියන 230
- 5) රු. මිලියන 240

15. වෙළඳ ව්‍යාපාරයක් විසින් කල්බදු පදනම මත ලබාගත් වත්කම් දෙකක් පිළිබඳව තොරතුරු පහත දැක්වේ.

ගොඩනැගිල්ල කල්බදු කාලය වර්ෂ 20 කි. ගොඩනැගිල්ලේ ප්‍රයෝජනවත් ජීවිත කාලය වසර 45 කි.  
 මෝටර් වාහනය කල්බදු කාලය වර්ෂ 1 කි. එහි ජීව කාලය වර්ෂ 5 යි.

මෙම ගොඩනැගිල්ල සහ මෝටර් වාහනය SLFRS 16 ප්‍රමිතයට අදාළ වේද අදාළ නොවේද යන්න දක්වන්න.

- |    | ගොඩනැගිල්ල | මෝටර් වාහනය |
|----|------------|-------------|
| 1) | අදාළ වේ    | අදාළ නොවේ   |
| 2) | අදාළ වේ    | අදාළ වේ     |
| 3) | අදාළ නොවේ  | අදාළ නොවේ   |
| 4) | අදාළ නොවේ  | අදාළ වේ     |
| 5) | අදාළ වේ    | අවිනිශ්චිතය |

16. සමාගමක් 2024.03.01 දින නව යන්ත්‍රයක් ආනයනය කළ අතර ඊට අදාළ තොරතුරු පහත දැක්වේ.

	රු.
යන්ත්‍රයේ මිල	600,000
ආපසු නොගෙවන ආදායම් බදු	100,000

ප්‍රවාහන පිරිවැය	200,000
වරාය ගාස්තු	50,000
වාර්ෂික නඩත්තු පිරිවැය	120,000

- යන්ත්‍රය සවිකිරීමේදී එය සවි කළ සේවකයාගේ වැරදීමකින් එහි කොටසක් විනාශ වූ අතර එය යථා තත්වයට පත් කිරීමට රු. 40,000 ක් දැරීමට සිදුවිය.

LKAS -16 (දේපළ, පිරිසත හා උපකරණ) ට අනුව 2024.03.31 දිනට මෙම යන්ත්‍රයේ පිරිවැය කීයද?

- |                  |                  |                |
|------------------|------------------|----------------|
| 1) රු. 950,000   | 2) රු. 970,000   | 3) රු. 990,000 |
| 4) රු. 1,000,000 | 5) රු. 1,100,000 |                |

17. තොග අයිතම තුනක් සඳහා 2024.03.31 දිනට පහත සඳහන් තොරතුරු සමාගමක් විසින් සපයා ඇත.

අයිතම	නිෂ්පාදන පිරිවැය	අපේක්ෂිත විකුණුම් ආදායම (රු)	අපේක්ෂිත විකුණුම් වියදම (රු)
A	13,000	15,000	5,000
B	10,000	16,000	4,000
C	17,000	19,000	7,000

අයිතම ක්‍රමය අනුව 2024.03.31 දිනට තොගයේ වටිනාකම කුමක්ද?

- |               |               |               |
|---------------|---------------|---------------|
| 1) රු. 32,000 | 2) රු. 34,000 | 3) රු. 40,000 |
| 4) රු. 42,000 | 5) රු. 50,000 |               |

18. LKAS 2 (තොග) ප්‍රමිතයට අදාළව පහත සඳහන් කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වන්නේද?

- A. තොග මැනීම සිදුකළ යුත්තේ තොගයේ පිරිවැය හා ශුද්ධ උපලබ්ධි අගය යන අගයන් දෙකෙන් වඩා අඩු අගයටය.
- B. සෘජු අමුද්‍රව්‍ය පිරිවැය පරිවර්තන පිරිවැයට අයත් වේ.
- C. කර්මාන්ත පරිපාලන පිරිවැය තොග වලට අයත් නොවේ.

- |                |                         |                |
|----------------|-------------------------|----------------|
| 1) A පමණි      | 2) B පමණි               | 3) A හා C පමණි |
| 4) B හා C පමණි | 5) A, B හා C යන සියල්ලම |                |

19. ප්‍රතිපාදනයන්, අසම්භාව්‍ය බැරකම් සහ අසම්භාව්‍ය වත්කම් ප්‍රමිතියට (LKAS 37) අනුව නිවැරදි නොවන ප්‍රකාශය තෝරන්න.

- 1) ප්‍රතිපාදනයක් යනු කාලය හෝ ප්‍රමාණය පිළිබඳ අවිනිශ්චිතතාවයක් සහිත බැරකම් වේ.
- 2) ප්‍රතිපාදනයන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි වගකීමක් ලෙස පෙන්නුම් නොකළ යුතුය.
- 3) අසම්භාව්‍ය වත්කම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි වත්කම් ලෙස පෙන්නුම් නොකළ යුතුය.
- 4) අසම්භාව්‍ය වගකීම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි වගකීම් ලෙස පෙන්නුම් නොකළ යුතුය.
- 5) ආයතනයෙහි පාලනයෙන් තොරව අවිනිශ්චිත අනාගත සිදුවීම් එකක් හෝ වැඩි ප්‍රමාණයක් සිදුවීම හෝ නොවීම මත ඇති විය හැකි වගකීම් අසම්භාව්‍ය වගකීම් වේ.

20. ව්‍යාපාරයක් බොල් ණය කපාහැරීම සහ වෙලඳ ණයගැතියන් මත හානිකරණ අලාභ වෙන් කිරීමට අදාළ සියළු ගැලපිලි බොල් හා හානිකරණ අලාභ වෙන්කිරීමේ ගිණුමක් තුළ සිදු කරයි. පහත තොරතුරු ඔබට ලබා දී ඇත.

- 2023.04.01 දිනට හානිකරණ අලාභ වෙන් කිරීම රු. 44,000
- 2024.03.31 දිනට ණයගැතියෝ රු. 921,000 ක් වූ අතර එයින් රු. 21,000 ක ණයගැතියෙක් අයකරගත නොහැකි හෙයින් කපාහැරිය යුතුය
- පසුගිය වසරක කපාහල රු. 27,000 ක බොල් ණය සඳහා 2023/2024 වසරේදී මුදල් ලැබුණි.
- ණයගැති ශේෂයෙන් 10% ක් හානිකරණ අලාභ ලෙස වෙන් කළ යුතුය.

2023/2024 වර්ෂයට බොල් හා අඩමාණ ණය ලෙස ලාභාලාභ ගිණුමට අයකළ යුතු වටිනාකම කොපමණද?

- 1) රු. 67,000
- 2) රු. 40,000
- 3) රු. 46,000
- 4) රු. 90,000
- 5) රු. 92,100

21. ගිණුම්කරණයේ සංකල්පනාත්මක රාමුවට අනුව ගිණුම්කරණ තොරතුරු වල පැවතිය යුතු ගුණාත්මක ලක්ෂණ තුනක් නිවැරදිව දැක්වෙනුයේ,

- 1) විශ්වාසදායී බව, අදාළ බව, නිරවද්‍ය බව
- 2) අවබෝධ කරගත හැකි බව, සැසඳිය හැකි බව, සම්පූර්ණත්වය
- 3) අවබෝධ කරගත හැකි බව, විශ්වාසදායී බව, අදාළ බව
- 4) අදාළ බව, සැසඳිය හැකි බව, නිරවද්‍යතාවය
- 5) සම්පූර්ණත්වය, නිරවද්‍යතාවය, විශ්වාසදායී බව

22. බ්‍රයන් සමාගමේ 2023 වර්ෂයේ ණයගැතියන්ගෙන් මුදල් ලැබීම නිසා රු. 80,000 කින් කාරක ප්‍රාග්ධනය වෙනස් විය. සියලුම ණයගැතියන්ට ලබාදුන් වට්ටම් අනුපාතය 10% කි. සියලුම ණයගැතියන්ට මෙම ප්‍රතිලාභය ලබාදී ඇත. 2023.12.31 දිනට ණයගැති අගය රු. 150,000 කි. එය වර්ෂයේ ණයට විකුණුම් වලින් 1/4 කි. 2023.01.01 දිනට ණයගැති ශේෂය වන්නේ,

- 1) රු. 600,000
- 2) රු. 350,000
- 3) රු. 900,000
- 4) රු. 150,000
- 5) රු. 275,000

23. දේපල පිරිසත හා උපකරණ ක්ෂය වීම වියදමක් ලෙස ආදායම් ප්‍රකාශයේ හඳුනා ගැනීමට පාදක වන ගිණුම්කරණ සංකල්පය,

- 1) ඒකක
- 2) අඛණ්ඩ පැවැත්ම
- 3) ආරක්ෂණ
- 4) උපලබ්ධි
- 5) උපචිත

24. පහත දැක්වෙන ගනුදෙනු අතරින් දැනට පවතින ජංගම අනුපාතය ඉහළ යාමට හේතුවන ගනුදෙනුව / ගනුදෙනු කාණ්ඩය වන්නේ,

- A. ණයහිමියකු පියවීම
- B. ලාභ ඇතිව අත්පිට විකිණීම
- C. ණයට තොග මිලට ගැනීම

- 1) A පමණි
- 2) B පමණි
- 3) C පමණි
- 4) A හා B පමණි
- 5) A, B හා C යන සියල්ලම

25. සීමිත සෙලින්කෝ සමාගමේ 2023 නොවැම්බර් මස වැටුප් ලේඛනයෙන් උපුටාගත් තොරතුරු පහත දැක්වේ.

මූලික වැටුප	60,000	සේ.අ.අ. - සේවකයා (EPF)	8%
ණය වාරික	8,400	සේ.අ.අ. - සේවා (EPF)	12%
උත්සව අත්තිකාරම්	3,500	සේ.භා.අ. (ETF)	3%
අතිකාල දීමනා	4,200	දළ වැටුප	69,200
ප්‍රවාහන දීමනා	5,000		

සේ.අ.අ. ගණනය කරනු ලබන්නේ අතිකාල හැර දල වැටුපටයි. අදාළ මාසය සඳහා ශුද්ධ වැටුප හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සටහන් කළ යුතු සේ.අ.අ. වගකීම පිළිවෙලින්,(සේවක අර්ථ සාධක අරමුදලට කල යුතු ගෙවීම් සියල්ල ප්‍රවර්ථන මාසයට පසු මාසයේදී සිදුකරනු ලබයි)

- 1) රු. 52,100 / රු. 13,000
- 2) රු. 61,300 / රු. 14,840
- 3) රු. 52,100 / රු. 13,380
- 4) රු. 61,300 / රු. 12,000
- 5) රු. 81,000 / රු. 13,840



26. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමක ආදායම් ප්‍රකාශනයෙන් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

විකුණුම්	රු. 4,000,000
ආදායම් බදු වියදම	රු. 80,000
පොලී වියදම්	රු. 60,000
කාලච්ඡේදයේ ලාභය	රු. 400,000

2024.03.31 දිනෙන් අවසන් වර්ෂයේ ශුද්ධ ලාභ අනුපාතය සහ පොලී ආවරණ අනුපාතය කොපමණ ද?

	ශුද්ධලාභ අනුපාතය (%)	පොලී ආවරණ අනුපාතය (වාර)
1)	10	5
2)	10	9
3)	10	8
4)	5	9
5)	7.5	8

27. ආයතනයක් භාවිතා කරනු ලබන අමුද්‍රව්‍යකට අදාළ ව පහත තොරතුරු දී ඇත.

	උපරිම	අවම
පරිභෝජනය (ඒකක )	600	200
පොරොත්තු කාලය (සති )	6	3

මෙම අමුද්‍රව්‍යයේ අවම තොග මට්ටම කොපමණ ද?

- |              |              |              |
|--------------|--------------|--------------|
| 1) ඒකක 600   | 2) ඒකක 1,800 | 3) ඒකක 3,600 |
| 4) ඒකක 4,400 | 5) ඒකක 3,000 |              |

28. අයිතමයක නිෂ්පාදන ප්‍රමාණය වැඩි වන විට පහත කුමන ප්‍රකාශනය නිවැරදි ද?

- 1) ඒකකයක විචල්‍ය පිරිවැය අඩු වේ
- 2) ඒකකයක ස්ථාවර පිරිවැය අඩු වේ
- 3) මුළු පිරිවැය අඩු වේ
- 4) ඒකකයක ස්ථාවර පිරිවැය සහ ඒකකයක විචල්‍ය පිරිවැය වෙනස් නොවේ
- 5) ඒකකයක විචල්‍ය පිරිවැය වෙනස් නොවී පවතින අතර ඒකකයක ස්ථාවර පිරිවැය වැඩි වේ

29. පිරිවැය, පරිමා හා ලාභ (CVP) විශ්ලේෂණයේදී, දායකය යනු,

- 1) විකුණුම් ආදායම සහ ලාභය අතර වෙනස
- 2) විකුණුම් ආදායම සහ මුළු පිරිවැය අතර වෙනස
- 3) විකුණුම් ආදායම සහ ස්ථාවර පිරිවැය අතර වෙනස
- 4) විකුණුම් ආදායම සහ මුළු විචල්‍ය පිරිවැය අතර වෙනස
- 5) විකුණුම් ආදායම සහ විකුණුම් පිරිවැය අතර වෙනස

30. පිරිවැය වර්ගීකරණයට අදාළ ව පහත කුමන ප්‍රකාශනය නිවැරදි වේ ද?

- 1) නිෂ්පාදිත පිරිවැය සමන්විත වන්නේ සෘජු පිරිවැයෙන් පමණි
- 2) සියලු සෘජු පිරිවැය, විචල්‍ය පිරිවැය වේ
- 3) යන්ත්‍ර ක්ෂය පාලනය කළ හැකි පිරිවැයක් ලෙස සලකනු ලබයි
- 4) පිරිවැය හැසිරීම මත ප්‍රධාන වශයෙන් විචල්‍ය සහ ස්ථාවර ලෙස වර්ග කරනු ලැබේ
- 5) තොග මැනීම සඳහා පිරිවැය, අදාළ සහ අදාළ නොවන ලෙස වර්ග කරනු ලැබේ

31. 2024.03.31 දිනට ආයතනයක මුළු වත්කම් හා මුළු වගකීම් පිළිවෙලින් රු. 1,000,000 ක් හා රු. 300,000 ක් විය. මෙම සංඛ්‍යා වලට එළඹීමේදී පහත වැරදීම් සිදු වී ඇත.

- 2024 අප්‍රේල් මාසයේදී භාණ්ඩ විකිණීම සඳහා ගනුදෙනුකරුවෙකුගෙන් ලබාගත් රු. 20,000 ක අත්තිකාරම්, අයභාරය ලෙස හඳුනාගෙන තිබීම.
- 2024 මාර්තු මාසය සඳහා නොගෙවූ 5,000 ක විදුලි බිල වාර්තාවලින් මග හැරීම.
- රු. 10,000 ක විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ජ'නලයේ දෙවතාවක් වාර්තා කර තිබීම.

ඉහත වැරදි නිවැරදි කිරීමෙන් පසුව මුළු වත්කම් ප්‍රමාණය හා මුළු වගකීම් ප්‍රමාණය ගණනය කරන්න.

- a) මුළු වත්කම් .....
- b) මුළු වගකීම් .....

32. සුළු මුදල් ප්‍රතිපූර්ණය කරන දිනයේ දී සුළු මුදල් භාරකරු ළග රු. 1,200 ක් ඉතිරිව තිබුණි. අයිතිකරු සිය පෞද්ගලික ප්‍රයෝජනයට ගත් රු. 400 ඇතුළත් ව රු. 6,800 ක් ගෙවීම් කර තිබුණි.

1. සුළු මුදල් අග්‍රිමය කොපමණ ද? .....
2. එම දිනට ප්‍රතිපූර්ණය කළ යුතු මුදල කොපමණ ද? .....

33. බේකරි අයිතම කිහිපයක් නිපදවන ආයතනයක පහත පිරිවැය මූලිකාංග සඳහා එක් උදාහරණය බැගින් දක්වන්න. (බේකරි අයිතම පිරිවැය ඒකකය ලෙස සලකන්න.)

- සෘජු අමුද්‍රව්‍ය .....
- වක්‍ර ශ්‍රමය .....
- වක්‍ර වියදම් .....
- වක්‍ර අමුද්‍රව්‍ය .....

34. මූලාශ්‍ර ලේඛන භාවිතයේ ප්‍රයෝජන දෙකක් සඳහන් කරන්න.

1. ....
2. ....

35. විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය අතර වෙනස පහත කරුණු මත වෙන්කොට දක්වන්න

	විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය	මුදල් ප්‍රවාහ ප්‍රකාශනය
පදනම	.....	.....
සපයන තොරතුරු වල ස්වභාවය	.....	.....

36. පහත කරුණු හේතුවෙන් බැංකු ප්‍රකාශනයේ ශේෂය, මුදල් පොතේ ශේෂයට සාපේක්ෂව වැඩි වේ ද, අඩු වේ ද යන්න දක්වන්න.

වැඩි වේ/ අඩු වේ.

- A. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ වෙක් .....
- B. තැම්පත් කළ නමුත් උපලබ්ධි නොවූ වෙක් .....
- C. මුදල් පොතේ සටහන් නොවූ ණයගැති සෘජු ප්‍රේෂණ .....
- D. මුදල් පොතේ සටහන් නොවූ බැංකු ගාස්තු .....

37. සීමිත නිල පොදු සමාගමේ 2023.04.01 දිනට පහත ශේෂ පැවතුණි.

	රු. '000
ප්‍රකාශිත ප්‍රාග්ධනය (සාමාන්‍ය කොටස් 100,000)	2,000
රඳවාගත් ඉපැයුම්	800

2023.09.30 දින සමාගමේ කොටසක් රු. 20 ක ප්‍රතිශ්ඨාවකට රු. 400,000 ක රඳවාගත් ඉපැයුම් ප්‍රාග්ධනික කරන ලදී. 2023.12.31 දිනට පැවති සෑම කොටස් 12 කටම 1 බැගින් කොටසක් රු. 10 ක ප්‍රතිශ්ඨාවකට හිමිකම් නිකුතුවක් එදින සිදු කරන ලදී. දැනට සිටින කොටස් හිමියන් විසින් සියලුම හිමිකම් කොටස් සඳහා දායක වන ලදී. 2024.03.31 දිනෙන් අවසන් කාලච්ඡේදය සඳහා ලාභය රු. 300,000 ක් විය. පහත දැ සඳහන් කරන්න.

- (අ) ඉහත කොටස් නිකුත් කිරීම නිසා සිදුවූ මුදල් ශේෂ යේ වැඩි වීම. රු. ....
- (ආ) 2024.03.31 දිනට හිමිකම රු. ....

38. අදාළ තීරුවේ X ලකුණ යොදමින් පහත ප්‍රකාශ සත්‍ය හෝ අසත්‍ය බව දක්වන්න.

ප්‍රකාශය	සත්‍ය	අසත්‍ය
A. නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමේදී සියලු පොදු කාර්යය පිරිවැය සැලකිල්ලට ගත යුතුය.	.....	.....
B. අඩමාණ ණය වෙන්කිරීම ආරක්ෂණ සංකල්පයට අනුකූල වේ.	.....	.....
C. අසම්භාව්‍ය වත්කම් මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගත යුතුය.	.....	.....
D. විකුණුම් ආදායමෙන් විවලය පිරිවැය අඩුකල විට සහභාගය ලැබේ.	.....	.....

39. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 07 ට අනුව "මූල්‍ය ක්‍රියාකාරකම්" නිර්වචනය කරන්න.

.....

40. QB ක්‍රීඩා සමාජයේ 2023.04.01 දිනට සාමාජිකයන් 100 ක් සිටිය අතර එක් අයෙකුගේ මාසික සාමාජික මුදල රු. 100 ක් විය. 2023.04.01 දිනට හිඟහිටි සාමාජික මුදල රු. 6,000 ක් වූ අතර එම සාමාජිකයන්ගේ සාමාජිකත්වය 2023.04.01 දින අහෝසි කරන ලදී. ඔවුන් පසුගිය වර්ෂය සඳහාම සාමාජික මුදල් ගෙවා නොතිබුණි. 2023.10.01 දින නව සාමාජිකයන් 10 දෙනෙකු බඳවා ගන්නා ලද අතර 2024.03.31 දිනට හිඟහිටි සාමාජික මුදල රු. 10,000 ක් විය.

(අ) 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සාමාජික මුදල් ආදායම කීයද?

(ආ) 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළ මුදලින් ලද සාමාජික මුදල කීයද?

.....

41. ව්‍යාපාරයක රු. 40,000 ක තොගයක් ගංවතුරින් විනාශ විය. එම තොගය නැවත රු. 8,000 ක වියදමක් දරා රු. 38,000 කට විකිණිය හැකි බව ඇස්තමේන්තු කරන ලද අතර විකුණුම් කොමිස් ප්‍රමාණය විකුණුම් මිලෙන් 10% ක් නම් තොගයේ ශුද්ධ උපලබ්ධි අගය කොපමණ ද?

.....

42. සාමාන්‍ය විකුණුම් වලට අමතරව විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම මත යවන ලද රු. 150,000 ක් පිරිවැය වූ හා රු. 180,000 ක් විකුණුම් මිල වූ භාණ්ඩ තොගයක් ණයට විකුණුම් ලෙස ගිණුම්ගත කර ඇත. වර්ෂයේ ලාභය රු. 100,000 ක් වූ අතර එය ගණනය කිරීමෙන් අනතුරුව ඉහත 1/5 ක් ගිණුම් වර්ෂය අවසාන වන විට නොවිකිණි තිබූ බව හා ඒවා ආපසු එවීමේ කාලය ඉකුත් වී නොතිබූ බව හෙලිදරව් වී ඇත. වර්ෂයේ නිවැරදි ලාභය කොපමණ ද?

.....

43. LKAS 8 (ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් සහ වැරදි ) ප්‍රමිතියට අනුව සමාගමකට ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස්කළ හැකි අවස්ථා දෙක සඳහන් කරන්න.

1. ....
2. ....

44. නිෂ්පාදන සමාගමක පහත එක් එක් අවස්ථාවලට වඩාත් අදාළ වන ගිණුම්කරණ සංකල්පය සඳහන් කරන්න.

අවස්ථා ගිණුම්කරණ සංකල්පය

- A. වසර අග අමුද්‍රව්‍ය තොගය එහි පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි අගය යන දෙකෙන් අඩු අගයට මිනුම් කිරීම .....
- B. සෑම ගිණුම් කාලච්ඡේදයක් සඳහා ම නිෂ්පාදන ගිණුමක් පිළියෙල කිරීම .....
- C. භාණ්ඩ භාරදීමට පෙර ගනුදෙනුකරුවකුගෙන් ලද අත්තිකාරමක් වගකීමක් ලෙස හඳුනා ගැනීම .....
- D. යන්ත්‍රයක් මත වෙන් කරන ලද ක්ෂය, නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයක් ලෙස නිෂ්පාදන ගිණුමෙහි හඳුනා ගැනීම .....

45. සමාගමක් 2023.04.01 දින කල්බද්දක් යටතේ රු. 4,000,000 ක් සාධාරණ අගය වූ මෝටර් රථයක් අත්පත් කර ගත් අතර මූලික තැන්පතුව ලෙස රු. 1,600,000 ක් ගෙවන ලදී. වාර්ෂික කල්බදු වාරිකය රු. 930,000 ක් වූ අතර කල්බදු කාල සීමාව වසර 4 කි. මෙම මෝටර් රථයේ ඵලදායී ජීව කාලය වසර 5 ක් වන අතර කල්බදු කාල සීමාව අවසානයේදී මෝටර් රථයේ අයිතිය සමාගමට හිමි නොවේ. පළමු කල්බදු වාරිකය තුළ ඇතුළත් පොළිය රු. 480,000 ක් වූ අතර දෙවන කල්බදු වාරිකය තුළ ඇතුළත් පොළිය රු. 390,000 ක් විය.

- (අ). 2024.03.31 න් අවසන් වර්ෂය සඳහා මෙම මෝටර් රථයේ ක්ෂය වියදම කීයද?  
.....
- (ආ). මෙම ගනුදෙනුවට අදාළව 2024.03.31 දිනට සමාගමේ ජංගම නොවන වගකීම් කීයද?  
.....

46. ව්‍යාපාරයක කලමණාකරණ ගිණුම්කරණයේ කාර්යභාරය අදාළව පහත ප්‍රකාශ සත්‍ය අසත්‍ය බව දක්වන්න.

- A. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ කළමනාකරණ ගිණුම්කරණය මඟින් සපයයි. (.....)
- B. එය ව්‍යාපාරයක අතීත තොරතුරු පමණක් සපයයි (.....)
- C. එයින් මූල්‍ය ගිණුම්කරණයට තොරතුරු සපයයි (.....)
- D. එය ව්‍යාපාරයේ අතීත හා අනාගත තොරතුරු සපයයි (.....)

47. සමාගමක් සතුව නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් සහ සේවා දෙපාර්තමේන්තුවක් ඇත. සේවා දෙපාර්තමේන්තුවේ අයවැයගත පොදු කාර්ය පිරිවැය රු. 100,000 ක් වන අතර එය නිෂ්පාදන දෙපාර්තමේන්තු වැඩ කළ යන්ත්‍ර පැය ගණන මත පදනම්ව නැවත බෙදාහරිනු ලැබේ. පහත අතිරේක අයවැයගත තොරතුරු ද දී ඇත.

	<b>නිෂ්පාදන දෙපාර්තමේන්තු I</b>	<b>නිෂ්පාදන දෙපාර්තමේන්තු II</b>
යන්ත්‍ර පැය	7,000	3,000
ඒකකයක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය	රු. 120	රු. 140
ඒකකයක සැකසුම් කාලය	යන්ත්‍ර පැය 3	යන්ත්‍ර පැය 2

නිෂ්පාදන දෙපාර්තමේන්තු I සඳහා පහත දෑ දක්වන්න.

(අ) නැවත විභාජනය කරන ලද සේවා දෙපාර්තමේන්තු පොදු කාර්ය පිරිවැය :රු.....

(ආ) යන්ත්‍ර පැයකට පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය : රු.....

නිෂ්පාදන දෙපාර්තමේන්තු II සඳහා පහත දෑ දක්වන්න.

(ඉ) මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය : රු. ....

**48.** 2024 ජූනි මාසය සඳහා සමාගමක වැටුප් සාරාංශය පහත දී ඇත.

විස්තරය	රු.
මූලික වැටුප	100,000
දීමනා	25,000
සේවක අර්ථසාධක මුදල් අඩුකිරීම්	8,000
උත්සව අත්තිකාරම් අඩුකිරීම්	7,000
ශුද්ධ වැටුප	110,000
සේව්‍ය අර්ථසාධක අරමුදල් දායකය	12,000

ජූනි මාසය සඳහා සමාගමේ සේවකයින්ට අදාළ මුලු වියදම කොපමණද? .....

**49.** පහත එකිනෙක අවස්ථා නිසා ආයෝජන ව්‍යාපෘතියක පිළිගෙවුම් කාලය වැඩි වේ ද, අඩු වේ ද, වෙනස් නොවේ ද යන්න දක්වන්න.

	වැඩි වේ/ අඩු වේ /වෙනස් නොවේ
A. ආරම්භක ආයෝජනය ඉහළ යාම	.....
B. වාර්ෂික මුදල් ගලා ඒම් පහළ යාම	.....
C. වාර්ෂික මුදල් ගලා යාම් පහළ යාම	.....
D. වට්ටම් අනුපාතය ඉහළ යාම	.....

**50.** සමාගමක් විසින් රු. 2,400,000 කට යන්ත්‍රයක් මිලදී ගැනීමට සලකා බලමින් සිටී. එහි ඵලදායී ජීව කාලය සහ සුන්බුන් අගය පිළිවෙලින් වසර 5 ක් සහ රු. 600,000 ක් වේ. ක්ෂය වෙන්කිරීම සඳහා සරල මාර්ග ක්‍රමය භාවිත කරනු ලබයි. මෙම යන්ත්‍රයන් රු. 600,000 ක ශුද්ධ මුදල් ප්‍රවාහයක් සෑම වර්ෂයක දී අපේක්ෂා කෙරේ. පහත දෑ ගණනය කරන්න.

(අ). පිළිගෙවුම් කාලය (වසර).....

(ආ). ගිණුම්කරණ ප්‍රතිලාභ අනුපාතය - සාමාන්‍ය ආයෝජනය මත පදනම් ව (%).....



අමතර තොරතුරු ,

- I. 2024.03.31 දිනට ව්‍යාපාරයේ පැවති භෞතික අවසන් තොගයේ පිරිවැය රු. 230,000 ක් වූ අතර මාර්ගස්ථව පැවති රු. 90,000 ක තොගයක් මාර්ග අනතුරක් හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශ වී ඇත. විනාශවන අවස්ථාව වන විට තොගයේ සියලුම අවදානම් හා ප්‍රතිලාභ සී/ස නාරද පොදු සමාගමට මාරු වී තිබිණි.
- II. ව්‍යාපාරයේ ගිණුම් කටයුතු ආධුනික ගණකාධිකාරීවරයෙක් විසින් සිදුකල අතර පහත වැරදි ඔහු විසින් සිදුකර ඇති බව පසුව සොයාගන්නා ලදී.
  - රු. 30,000 ක් හා රු. 25,000 ක් වූ හරපත් දෙකක් පොත් වල සටහන් නොකිරීම
  - රු. 65,000 ක ලද වට්ටමක් දුන් වට්ටමක් සේ ගිණුම් තැබීම
  - සේවකයෙකු ආයතනයෙන් නැවත ගෙවීමේ පොරොන්දු පිට ලබාගත් රු. 100,000 ක ණය මුදලක් වියදමක් සේ සලකා ගිණුම්ගත කිරීම. එම වියදම ආයතන හා පරිපාලන වියදම් තුළ ඇතුළත් වේ.
- III. ආයතනය සේවකයන් වෙනුවෙන් රක්ෂණවරණයක් 2024.01.01 දින ලබාගෙන ඇති අතර එහි වලංගු කාලය වර්ෂ එකකි. එම රක්ෂණවරණයේ සම්පූර්ණ වියදමින් 50% ක් ආයතනය දරන අතර ඉතුරු 50% සේවකයන්ගේ වැටුපෙන් මාස 12 ක් තුළ අඩු කරගනු ලැබේ. රක්ෂණ ආයතනයට ගෙවූ රු. 240,000 ක් වූ සම්පූර්ණ මුදල වියදමක් සේ සලකා රක්ෂණ වියදම් තුළ ඇතුළත් කර ඇත. (2024.03.31 වන විට කිසිදු මුදලක් සේවකයන්ගෙන් අයකරගෙන නොමැත.)
- IV. ආයතනය කල්බදු සමාගමක් සමඟ මෝටර් රථයක් මිල දී ගැනීමට 2024.01.01 දින ගිවිසුමකට එළඹුණි. එම ගිවිසුමේ කොන්දේසි පහත පරිදි වේ.
  - කල්බදු කාලය වසර 04 කි.
  - මෝටර් රථයේ ගැණුම් මිලෙන් 75% කල්බදු ආයතනය මූල්‍යයනය කල යුතු වේ.
  - සෑම වසරකම දෙසැම්බර් 31 වන දින කල්බදු වාරිකය ගෙවිය යුතු වේ.
  - මෝටර් රථයේ ගැණුම් මිල රු. 2,000,000 කි.
  - වාර්ෂික වාරිකයක වටිනාකම රු. 500,000 කි.
  - කල්බදු ගිවිසුම අවසානයේ මෝටර් රථය ව්‍යාපාරයට හිමි වේ.

ආයතනයේ ක්ෂය ප්‍රතිපත්ති අනුව සියලුම මෝටර් රථ 20% බැගින් සරල මාර්ග ක්‍රමය යටතේ ක්ෂය කරනු ලැබේ. ගෙවූ මුදල් මෝටර් රථ ගිණුමට හර කිරීම හැර වෙනත් කිසිදු සටහනක් තබා නැත.

කල්බදු වාරික වල අඩංගු පොලිය පහත පරිදි වේ.

පළමු වාරිකය	200,000
දෙවන වාරිකය	120,000
තුන්වන වාරිකය	100,000
හතරවන වාරිකය	80,000

- V. ආයතනයේ දේපල පිරිසත හා උපකරණ පහත පරිදි වේ.

අයිතමය	පිරිවැය	ශුද්ධ අගය
ඉඩම්	1,000,000	1,000,000
ගො/නැ	500,000	250,000
මෝටර් රථ	2,500,000	1,500,000
ලී බඩු	700,000	500,000

කල්බදු ක්‍රමයට මිල දී ගත් මෝටර් රථය හැර කිසිදු දේපලක් මිල දී ගෙන හෝ විකුණා නොමැත. සියලුම දේපල 20% බැගින් සරල මාර්ග ක්ෂය ක්‍රමයට අනුව ක්ෂය කරනු ලැබේ.

- VI. 2024.01.05 දින පැවතුන කොටස් 10 කට 4 ක් වන සේ හිමිකම් නිකුතුවක් සිදු කල අතර එම නිකුතුවෙන් 50% ක් පමණක් මිල දී ගන්නා ලදී. පසුව පැවති සෑම කොටස් 10 කට 1 ක් වන සේ ප්‍රසාද කොටස් නිකුතුවක් සිදු කරන ලදී. 2023.04.01 පොත්වල පැවති කොටස් මිලටම හිමිකම් නිකුතුව සහ ප්‍රසාද නිකුතුව කරන ලදී. මෙම සියලු ගනුදෙනු නිවැරදිව ගිණුම් තබා ඇත.
- VII. ණයගැති ශේෂය මත 5% ක භානිකරණ අලාභ වෙන් කිරීම සමාගමේ ප්‍රතිපත්තිය වේ.

- VIII. ආයතනය වගකීම් සහතික මත භාණ්ඩ විකුණන අතර අතීත අත්දැකීම් මත සෑම විකුණුම් රුපියලකටම 2% වන සේ අලුත්වැඩියා වියදම් දැරීමට ආයතනයට වේ යැයි විශ්වාසවන්තව ඇස්තමේන්තු කර ඇත.
- IX. ආදායම් බදු අනුපාතය 25 % කි.
- X. අධ්‍යක්ෂකවරු පහත යෝජනා 2024.04.05 දින සිදු කර ඇත.
  - සාමාන්‍ය කොටස් හිමියන්ට රු. 5 ක අවසන් ලාභාංශයක් ගෙවීමට
  - පොදු සංචිතයට රු. 150,000 මාරු කිරීමට

අවශ්‍ය වන්නේ,

LKAS 01 ප්‍රමිතයට අනුව අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සී/ස නාරද පොදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන,( සටහන් ද ඇතුළුව)

1. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය
2. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය
3. 2024.03.31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය

(2) (අ) සී/ස විස්තීර්ණ සමාගම නව මාදිලි දෙකක ආකෘති දෙකක් ගෘහ අලංකරණය සඳහා නිපදවීමට සැලසුම් කර සිටී. පහත අයවැයගත තොරතුරු සපයා ඇත.

ඒකකයක් සඳහා අවශ්‍ය වන	පළමු මාදිලිය	දෙවන මාදිලිය
සෘජු ශ්‍රමය (පැය)	0.5	1
යන්ත්‍ර (පැය)	2	3
ඒකකයක් සඳහා ප්‍රාථමික පිරිවැය (රු)		
සෘජු ශ්‍රමය	150	200
සෘජු ද්‍රව්‍ය	400	1,100
සෘජු වෙනත්	50	100
අයවැයගත නිෂ්පාදන ඒකක	2,500	3,000

අතිරේක තොරතුරු,

- I. අයවැයගත නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය රු. මිලියන 2.8 වන අතර එය යන්ත්‍ර පැය වලින් නිෂ්පාදන අතර අන්තර්ග්‍රහණය කරයි.
- II. නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය වෙනුවෙන් නිෂ්පාදන පිරිවැය මත 30% ක් ද, ලාභය වෙනුවෙන් විකුණුම් මිල මත 20% ක් ද එකතු කිරීම සමාගමේ ප්‍රතිපත්තිය යි.

අවශ්‍ය වන්නේ,

1. යන්ත්‍ර පැය මත පදනම්ව පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය (සමාගම සඳහා තනි අනුපාතයක් ලෙස)
2. ප්‍රධාන පිරිවැය අයිතම පැහැදිලිව දැක්වෙන පරිදි මාදිලි දෙක සඳහා ඒකක පිරිවැය ගණනය කරන්න.
3. මාදිලි දෙක සඳහා වෙන වෙනම ඒකකයක විකුණුම් මිල ගණනය කරන්න.

(ආ) පහත සඳහන් තොරතුරු සීමිත LRP සමාගමේ 2024 මාර්තු 31 දිනෙන් අවසන් මාසය සඳහා වූ සේවක වැටුප් හා වෙනත් වලට අදාළ වේ.

සේවකයාගේ අංකය	සේවකයාගේ නම	මූලික වැටුප	වෙනත් දීමනා	අතිකාල දීමනා
100	සාවිත්‍රි	50,000	20,000	-
101	කවින්	30,000	12,000	-
102	තරිඳු	20,000	8,000	6,000



අතිරේක තොරතුරු,

- I. කවීන්, තරිඳු සහ නිරිඳුගේ පිළිවෙලින් රු. 3,000, රු. 2,000 සහ රු. 1,500 ක් මාසිකව උත්සව අත්තිකාරම් අඩු කර ගනු ලැබේ.
- II. තරිඳුගේ රු. 6,000 ක මාසික කල්බදු වාරිකය හා නිරිඳුගේ රු. 4,000 ක මාසික බැංකු ණය වාරිකය සමාගම විසින් වැටුපෙන් අඩු කරගෙන එම ආයතන වලට යවනු ලැබේ.
- III. සේවක අර්ථසාධක අරමුදල් හා භාරකාර අරමුදල් දායකය ගණනය කිරීම සඳහා අතිකාල දීමනා හැර අනෙකුත් සියලුම දීමනා සැලකිල්ලට ගනු ලබන අතර සේවක අර්ථසාධක අරමුදල සඳහා දායකයන් පහත පරිදි වේ.
  - a. සේවා දායකය 12%
  - b. සේවක දායකය 8%
- IV. සේවක භාරකාර අරමුදල සඳහා දායකත්වය 3% කි.
- V. සෑම මාසයකම වැටුප් හා වේතන, සේවක අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් ඊළඟ මාසයේදී ගෙවීම සමාගමේ ප්‍රතිපත්තිය වේ.

අවශ්‍ය වන්නේ,

2024 මාර්තු මාසය සඳහා

- 1. වැටුප් ලේඛනය
- 2. වැටුප් හා වේතන පාලන ගිණුම
- 3. ගෙවිය යුතු EPF ගිණුම

03. (අ) 2024.01.01 දින සුනිමල් වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 2021 ජනවාරි මාසය තුළ දී ව්‍යාපාරයේ ගනුදෙනු පහත පරිදි වේ.

අංකය	දිනය	ගනුදෙනුව
I.	2024.01.01	සුනිමල් විසින් රු. 400,000 මුදලක් සහ රු. 840,000 ක් වටිනා වෑන් රථයක් ව්‍යාපාරයේ මූලික ආයෝජනය ලෙස යොදන ලදී.
II.	2024.01.01	රු. 240,000 ක් වටිනා ලී බඩු සහ සවිකිරීම් මිලදී ගන්නා ලදී.
III.	2024.01.08	රු. 100,000 ක් වටිනා භාණ්ඩ මිලදී ගන්නා ලද අතර මුළු වටිනාකමට වෙක්පතක් නිකුත් කරන ලදී.
IV.	2024.01.12	රු. 80,000 ක් පිරිවැය වූ භාණ්ඩ රු. 130,000 කට විකුණන ලද අතර මෙම වටිනාකම සඳහා වෙක්පතක් භාරගන්නා ලදී.
V.	2024.01.15	රු. 150,000 ක් වටිනා භාණ්ඩ ණයට මිලදී ගන්නා ලදී.
VI.	2024.01.20	රු. 140,000 ක් වූ පිරිවැය භාණ්ඩ රු. 200,000 කට ණයට විකුණන ලදී.
VII.	2024.01.23	ණයහිමියන්ට ගෙවිය යුතු වටිනාකමෙන් කොටසක් පියවීමට රු. 90,000 ක වෙක්පතක් නිකුත් කරන ලද අතර රු. 5,000 ක වට්ටමක් ලැබුණි.
VIII.	2024.01.25	රු. 90,000 ක මෙහෙයුම් වියදම් ගෙවන ලදී.
IX.	2024.01.26	ණයගැතියන්ගෙන් රු. 150,000 ක් ලද අතර එම මුදල් බැංකුවේ තැන්පත් කරන ලදී.

අතිරේක තොරතුරු

- I. ව්‍යාපාරයේ සියලුම මුදල් ගනුදෙනු බැංකු ගිණුමක් ආශ්‍රයෙන් සිදුකරනු ලැබේ.

- II. 2024.01.31 දිනට ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශනයේ ශේෂය සමඟ මුදල් පොතේ ශේෂය පහත සඳහන් කරුණු හේතුවෙන් එකඟ නොවීය.
  - (අ) ණය ගැතියෙකු විසින් බැංකුවේ සෘජුවම තැන්පත් කළ රු. 30,000 ක චෙක්පතක් මුදල් පොතේ සටහන් වී නොමැත.
  - (ආ) රු. 2,000 ක බැංකු ගාස්තු මුදල් පොතේ සටහන් වී නොමැත.
  - (ඉ) ණයහිමියන්ට නිකුත් කරන ලද චෙක්පත් අතුරෙන් රු. 20,000 ක චෙක්පතක් ගෙවීමට ඉදිරිපත් කර නොමැත.
- III. දේපල, පිරියත සහ උපකරණ වාර්ෂිකව පිරිවැය මත 10% බැගින් සරල මාර්ග ක්‍රමයකට ක්ෂය කරනු ලැබේ.
- IV. මාසය අවසානයේ ණයගැති ශේෂය මත 10% ක අඩමාණ ණය වෙන් කිරීමක් සිදු කළ යුතුය.

අවශ්‍ය වන්නේ,

1. ඉහත අංක 1 සිට 9 දක්වා ගනුදෙනුවල බලපෑම (අගයන් සහිතව) ගිණුම්කරණ සමීකරණය භාවිත කරමින් පෙන්වුම් කර, එක් එක් අගය ඉදිරියෙන් එය වැඩි වේ නම් (+) ද අඩුවේ නම් (-) ද යන්න සඳහන් කිරීම. (පහත ආකෘතිය භාවිතා කරන්න.)

ගනුදෙනු අංකය	වත්කම්					වගකීම්	හිමිකම්
	මෝටර් රථය	ලී බඩු සහ සවිකිරීම	තොගය	ණයගැතියෝ	බැංකු		

2. බැංකු තීරුවේ ශේෂය භාවිත කරමින්, 2024.01.31 දිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය සහ මුදල් පොතේ සංශෝධිත ශේෂය ගණනය කිරීම.
3. 2024.01.31 දිනෙන් අවසන් මාසය සඳහා සුනිමල්ගේ ව්‍යාපාරයේ අදායම් ප්‍රකාශනය

(ආ) 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත ගුවන සමාගමේ ණයගැති තොරතුරු පහත පරිදි වේ.

ණයගැති	ශේෂය	විකුණුම්	ආපසු එවුම්	මුදල් ලැබීම්	දුන් වට්ටම්	බොල්ණය
A	80	600	20	250	10	-
B	-20	450	30	330	-	-
C	40	350	10	280	40	-
D	50	280	40	250	-	30
E	10	300	-	280	20	-
<b>එකතුව</b>	<b>160</b>	<b>1,980</b>	<b>100</b>	<b>1,390</b>	<b>70</b>	<b>30</b>

2024.03.31 දිනට ණයගැති පාලන ගිණුමේ ශේෂය එදිනට පිළියෙල කළ ශේෂ ලැයිස්තුවේ ශේෂය සමඟ නොගැලපුනි. ඊට හේතු පහත පරිදිය.

අතිරේක තොරතුරු,

- I. B ගේ ආරම්භක ශේෂය ඔහුගේ ගිණුමට හර කිරීම.
- II. ණයගැති පාලන ගිණුමේ විකුණුම් සටහන් කර ඇත්තේ රු. 1,890 ක් ලෙසය.
- III. ආපසු එවුම් ණයගැති පාලන ගිණුමට හර කර ඇත.
- IV. A ගේ ආපසු එවුම් ඔහුගේ ගිණුමේ සටහන් කර නැත.
- V. ණයගැති ලැබීම් පාලන ගිණුමේ සටහන් කර ඇත්තේ රු. 1,930 ක් ලෙසය.
- VI. C ගේ දුන් වට්ටම් ඔහුගේ ගිණුමේ දෙවාරයක් සටහන් කර ඇත.

VII. බොල් ණය ණයගැති පාලන ගිණුමේ සටහන් කර නැත.

අවශ්‍ය වන්නේ,

1. වැරදි නිවැරදි කිරීමට පෙර ණයගැති පාලන ගිණුම
2. සංශෝධිත ණයගැති පාලන ගිණුම

04. (අ) මධුරංග හා මියුරංග විසින් 3:2 අනුපාතයට ලාභාලාභ බෙදා ගනිමින් හවුල් ව්‍යාපාරයක් පවත්වා ගෙන යනු ලැබූ අතර 2024 මාර්තු 31 දින මියුරංග හවුලෙන් ඉවත් වීම නිසා විදුරංග නව හවුල්කරුවෙකු ලෙස බඳවා ගනිමින් හවුල් ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යාම සිදුවිය. විදුරංග තම ප්‍රාග්ධනය හා කීර්ති නාම කොටස වශයෙන් රු. 70,000 ක් වටිනා තම මෝටර් රථය ව්‍යාපාරයට පවරා දෙන ලද නමුත් මේ සම්බන්ධයෙන් පොත්වල කිසිම සටහනක් තබා නැත. එදින ඔවුන් පහත තීරණවලට එළඹිණි.

- මධුරංග හා විදුරංග පිළිවෙලින් 2:1 අනුපාතයට ලාභාලාභ බෙදා ගැනීම.
- සියලුම හවුල්කරුවන්ට පැරණි ගිවිසුම පරිදිම,
  - ඔවුන්ගේ ආරම්භක ප්‍රාග්ධන ශේෂ වෙනුවෙන් 10% ක වාර්ෂික පොලියක් ගෙවීම.
  - රු. 2,000 ක් බැගින් මාසික වෙනත්‍යක් ගෙවීම.
- කීර්තිනාමය රු. 36,000 කට අගය කිරීම හා ප්‍රාග්ධන ගිණුම මගින් අවශ්‍ය ගැලපීම් කිරීම.
- මියුරංගගේ හිමිකම නිදහස් කිරීම සඳහා ව්‍යාපාරයේ පැවති මෝටර් රථය රු. 25,000 කට පවරා දීම හා ශේෂය ණය ගිණුමකට මාරු කිරීම හා ඒ මත 10% ක පොලියක් ගෙවීම

2024.03.31 දිනෙන් අවසන් වර්ෂයේ වෙළඳ ගිණුම පිළියෙල කිරීමෙන් පසු එදිනට ශේෂ පිරික්සුම පහත පරිදි දිස්වේ.

	(රු.'000)	
	හර (රු.)	බැර (රු.)
දළ ලාභය		228
ඉතිරි තොගය	65	
වෙළඳ ලැබිය යුතු දෑ හා වෙළඳ ගෙවිය යුතු දෑ	41	38
දේපල පිරියත හා උපකරණ ධාරණ වටිනාකම	270	
දේපල පිරියත හා උපකරණ මත ක්ෂය	7	
ගෙවිය යුතු විදුලිය (2024.03.31ට)		8
විදුලි ගාස්තු	10	
10% බැංකු ණය (2023.10.01 දින ලබාගත්)		40
වැටුප් හා වෙනත්	38	
ප්‍රාග්ධන ගිණුම 2023.04.01 ට		130
	මධුරංග	
	මියුරංග	70
ජංගම ගිණුම 2023.04.01 ට		10
	මධුරංග	
	මියුරංග	10
මෙහෙයුම් වියදම්	8	
මුදල් හා බැංකු	75	
	524	524

පසුව කරන ලද පරීක්ෂාවක දී පහත වැරසි සිදුව ඇති බව අනාවරණය විය.

- I. ආපසු යැවුම් ගිණුමේ ශේෂය රු. 5,000 ආපසු එවුම් ලෙස ගණන් ගෙන ඇත.
- II. ගෙන යාමේ කුලී රු. 3,000 ක් ගෙන ඒමේ කුලී ගිණුමේ සටහන්ව තිබී ඇත.
- III. මධුරංග හා මියුරංග පිළිවෙලින් පිරිවැය රු. 8,000 ක් හා රු. 7,000 ක් වූ භාණ්ඩ තොග ගැනිලි කර ඇති නමුත් මේ සම්බන්ධයෙන් කිසිම සටහනක් පොත්වල ඇතුළත්ව නැත.

අවශ්‍ය වන්නේ,

1. දළ ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශනය
2. 2024.03.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය (හවුල්කරුවන්ගේ විසර්ජනයන් ද සමග)
3. 2024.03.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් සහ ප්‍රාග්ධන ගිණුම්

(ආ) පහත දැක්වෙන්නේ ටීරෝන්ගේ ව්‍යාපාරයේ 2024.01.31 දිනට ශේෂ පිරික්සුමයි.

	හර	බැර
ගැනුම්	25,000	
විකුණුම්		280,000
කාර්යාල උපකරණ	60,000	
පොළී	3,000	
ණයගැතියෝ	70,000	
ණයහිමියෝ		40,000
විවිධ ආදායම්		20,000
වරිපනම්	3,000	
විදුලිය	8,000	
ගැනිලි	2,000	
ලී බඩු	60,000	
මුදල්	80,000	
මෝටර් රථ	150,000	
ප්‍රාග්ධනය		400,000
ආපසු එවුම්	4,000	
ආපසු යැවුම්		2,000
ලැබිය යුතු බිල්	12,000	
වේතන	40,000	
රක්ෂණ	10,000	
අවිනිශ්චිත ගිණුම		10,000
	752,000	752,000

ගිණුම් පොත් පරීක්ෂා කිරීමේ දී පහත දැක්වෙන වැරදි සොයා ගන්නා ලදී.

- I. රු. 6,000 ක ණයට විකුණුම් ඇතුළත් වී ඇත්තේ විකුණුම් ගිණුමේ පමණි.
- II. රු. 1,000 ණයට ගැනුම්, ගිණුම් පොත්වලින් සම්පූර්ණයෙන්ම මගහැරී ඇත.
- III. මෝටර් රථ අළුත් වැඩියා කිරීම සඳහා වැය වූ රු. 1,000 පිටපත් කර ඇත්තේ මෝටර් රථ ගිණුමටය.
- IV. ණයගැතියෙකුගෙන් ලැබුණු රු. 12,000 සටහන් වී ඇත්තේ මුදල් පොතේ පමණි.
- V. ලැබූ පොළී රු. 3,000 ශේෂ පිරික්සුමේ සටහන් කර ඇත්තේ හර පැත්තේ ය.
- VI. වරිපනම් වශයෙන් ගෙවන ලද රු. 2,000 වරිපනම් ගිණුමෙහි පිටපත් වී නැත.

අවශ්‍ය වන්නේ,

1. ඉහත සඳහන් වරදි නිවැරදි කිරීම සඳහා ජ'නල් සටහන්
2. අවිනිශ්චිත ගිණුම

05. (අ) සීමිත මුද්‍රිත සමාගමේ 2023 හා 2024 මාර්තු 31 දිනට සාරාංශගත මූල්‍ය ප්‍රකාශන පහත දැක්වේ.

**2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා**  
ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

(රු.000)

විකුණුම්	6,500
විකුණුම් පිරිවැය	(2,500)
දළ ලාභය	4,000
වියදම්	(2,800)
බදු පෙර ලාභය	1,200
ආදායම් බදු	(400)
කාලච්ඡේදයේ ලාභය	800
වෙනත් විස්තීර්ණ ආදායම්	
ඉඩම් ප්‍රත්‍යාගණන අතිරික්තය	200
මුළු විස්තීර්ණ ආදායම	1,000

2024.03.31 දිනට හා 2023.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශන

	2024.03.31 (රු.000)	2023.03.31 (රු.000)
දේපල පිරිසිදු උපකරණ	9,000	7,100
තොගය	750	500
වෙළඳ ලැබිය යුතු දෑ	1,750	1,500
බැංකු හා සුළු මුදල්	1,500	900
	13,000	10,000
ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය (කොටසක් රු. 50 බැගින් )	8,000	7,000
ප්‍රත්‍යාගණන සංචිතය	200	-
පොදු සංචිතය	150	-
රඳවාගත් සංචිතය	850	550
10% බැංකු ණය (2023.04.01 ලබාගත් )	2,400	-
වෙළඳ ගෙවිය යුතු දෑ	1,250	2,400
උපචිත පොළී	60	-
උපචිත බදු	90	50
	13,000	10,000

අතිරේක තොරතුරු

- I. 2023.04.01 දින එදිනට පැවති සාමාන්‍ය කොටස් සඳහා කොටසකට රු. 2.50 බැගින් අතුරු ලාභාංශ ගෙවා ඇති අතර, සංචිත ප්‍රාග්ධනික කිරීමක් සිදුව නැත.
- II. වාර්ෂික ක්ෂය, වියදම් තුළ ඇතුළත් වන අතර, දේපල උපකරණ විශ්ලේෂණය පහත දැක්වේ.

	2024.03.31 ධාරණ අගය (රු. 000)	2023.03.31 ධාරණ අගය (රු. 000)
ඉඩම	5,300	5,100
ගොඩනැගිලි	1,425	1,500
කාර්යාල උපකරණ	475	500
මෝටර් රථය (2023.04.01 මිලට ගත්)	1,800	-

III. ගිණුම් වර්ෂය තුළ වත්කම් විකිණීමක් සිදු ව නොමැති අතර මෝටර් රථ 10% වාර්ෂික සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරයි.

අවශ්‍ය වන්නේ,

1. LKAS 07 ප්‍රමිතියට අනුව 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත මුදිත සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය

(ආ) රත්තරු ක්‍රීඩා සමාජයේ 2024.03.31 න් අවසන් වර්ෂයට පිළියෙල කළ ආදායම් ප්‍රකාශය පහත දැක්වේ.

සාමාජික මුදල්	220,000	300,000
ඇතුළත් වීමේ ගාස්තු	68,000	
සභරා විකුණුම්	12,000	
වියදම්		
වේතන	86,000	
දුරකථන	8,600	
ගොඩනැගිනි නඩත්තු	17,100	
ක්‍රීඩා උපකරණ ක්ෂය	23,200	
ගොඩනැගිලි ක්ෂය	17,600	
පරිත්‍යාග	18,000	
විදුලිය	5,100	
ක්‍රීඩා පිටිය නඩත්තු	47,600	
පරිත්‍යාග	18,000	(241,200)
අතිරික්තය		58,800

අතිරේක තොරතුරු,

I. ක්‍රීඩා සමාජයේ වත්කම් වගකීම් පිළිබඳ විස්තර පහත දැක්වේ.

	2024.03.31	2023.03.31
හිඟ සාමාජික මුදල්	48,000	30,000
ඉදිරියට ලද සාමාජික මුදල්	22,400	16,400
ක්‍රීඩා උපකරණ ධාරණ අගය	96,800	120,000
ඉඩම්	900,000	800,000
මුදල්	86,000	?
උපචිත දුරකතන	6,400	8,400
ඉදිරියට ගෙවූ විදුලිය	3,600	1,600
ගොඩනැගිලි ධාරණ අගය	1,320,000	1,337,600

II. කාලච්ඡේද තුළ ඉඩමක් මිලදී ගැනීම හැර වෙනත් කිසිදු ජංගම නොවන වත්කමක් මිලට ගෙන හෝ විකුණා නැත.

අවශ්‍ය වන්නේ,

1. රත්තරු ක්‍රීඩා සමාජයේ කාලච්ඡේදය සඳහා මුදල් ගිණුම
2. රත්තරු ක්‍රීඩා සමාජයේ 2024.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

06. (අ) නිෂ්පාදන සමාගමක් එහි මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට දැනට පවතින යන්ත්‍රය වෙනුවට නව යන්ත්‍රයක් මිල දී ගැනීමට සලකා බලමින් සිටී. නව යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය වසර 5 කි . ඇස්තමේන්තු මුදල් ප්‍රවාහ පහත පරිදි වේ.

විස්තරය	රු.'000 නව යන්ත්‍රය	රු.'000 පවතින යන්ත්‍රය
පිරිවැය	1,000	
ඇස්තමේන්තු ගත විකුණුම් වටිනාකම		600
සුන්බුන් වටිනාකම	400	
යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සේවකයන් ප්‍රමාණය		
වර්ෂ	1	2
	2	3
	3	5
	4	12
	5	12

ආයතනය එක් සේවකයෙකු වෙනුවෙන් මසකට රු. 25,000 ක් වැටුප් ලෙස ගෙවනු ලබයි. නව යන්ත්‍රය මිලදී ගත්තේ නම් ව්‍යාපෘතිය ආරම්භයේ දී රු. 560,000 ක අතිරේක කාරක ප්‍රාග්ධනයක් අවශ්‍ය වේ. එය ව්‍යාපෘතිය අවසානයේ නැවත ලබාගත හැකිය. ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය 10% කි.

10% වට්ටම් සාධක පහත පරිදි වේ.

වර්ෂය	1	2	3	4	5
වට්ටම් සාධකය	0.91	0.83	0.75	0.68	0.62

අවශ්‍ය වන්නේ,

1. මුදල් ගලායෑම්, මුදල් ඒම් ඇතුළත් ලේඛනයක්
2. ව්‍යාපෘතියේ පිළිගෙවුම් කාලය
3. ශුද්ධ වර්තමාන අගය මත පදනම්ව ව්‍යාපෘතිය තෝරා ගැනීම පිළිබඳ නිර්දේශය

(ආ) අපේක්ෂිත විකුණුම් ධාරිතාවය ඒකක 2,000 ක් වන විට දී එක්තරා භාණ්ඩයකට අදාළ තොරතුරු පහත දැක්වේ.

ස්ථාවර පිරිවැය	රු. 700,000
ලාභය	රු. 900,000
දායක විකුණුම් අනුපාතය	40%

අවශ්‍ය වන්නේ,

1. භාණ්ඩ ඒකකයක විචල්‍ය පිරිවැය හා විකුණුම් මිල
2. සමච්ඡේද ලක්ෂ්‍යයේ විකුණුම් වටිනාකම
3. රු.1,200,000 ක ලාභයක් ලැබීමට නම් විකිණිය යුතු ඒකක ගණන
4. ඒකකයකට රු. 100 බැගින් විකුණුම් කොමිස් ගෙවන්නේ නම් සහ එහි ප්‍රතිඵලයක් ලෙස විකුණුම් ධාරිතාවය ඒකක 2,500 දක්වා වැඩි වේ නම් ලාභයට සිදුවන ශුද්ධ බලපෑම

## SUGGESTED ANSWERS

- |         |         |         |
|---------|---------|---------|
| (1) 3)  | (11) 2) | (21) 3) |
| (2) 1)  | (12) 3) | (22) 2) |
| (3) 1)  | (13) 4) | (23) 3) |
| (4) 4)  | (14) 3) | (24) 2) |
| (5) 3)  | (15) 1) | (25) 1) |
| (6) 1)  | (16) 1) | (26) 2) |
| (7) 3)  | (17) 1) | (27) 2) |
| (8) 4)  | (18) 1) | (28) 2) |
| (9) 4)  | (19) 2) | (29) 4) |
| (10) 4) | (20) 2) | (30) 4) |

- (31) රු. 990,000 b. රු. 325,000
- (32) 1. 8000  
2. 6800
- (33) (1) පිටි, බිත්තර, බටර්, සීනි  
(2) මුරකරු වැටුප්/සුපරීක්ෂක වැටුප්  
(3) විදුලි බිල්/දර//පෝරණුව  
නඩත්තුව/උපකරණ ක්ෂය  
(4) ශිෂ්ට/රසකාරක/සීනි/ලුණු
- (34) 1. ගනුදෙනුවක සත්‍යතාවයට ලිඛිත සාක්ෂියක් හඳුනා ගත හැක.  
2. ගනුදෙනුවක් මූලික පොත් වල වාර්තා කිරීම පසු අවස්ථා වලට කල් දැමිය හැක.  
3. ගනුදෙනුවක ආරම්භක ලියවිල්ලක් වේ.  
4. ගනුදෙනුවක වගකීම නිශ්චිත පාර්ශවයක් වෙත පැවරිය හැකි වීම.
- (35) පදනම - උපචිත සහ මුදල් සපයන තොරතුරු වල ස්වභාවය කාර්යසාධනය පිළිබඳ තොරතුරු සහ මුදල් තත්ත්වයේ වෙනස්වීම් පිළිබඳ තොරතුරු
- (36) A- වැඩි වේ. B- අඩු වේ. C- වැඩි වේ. D- අඩු වේ.
- (37) අ) රු. 100,000 (ආ) රු. 3,200,000
- (38) A - අසත්‍ය, B - සත්‍ය, C - අසත්‍ය, D - සත්‍ය
- (39) ආයතනයේ ස්කන්ධය ප්‍රාග්ධනය සහ ණය ලබාගැනීම්වල ප්‍රමාණය හා අන්තර්ගතය වෙනස්වීමට හේතුවන ක්‍රියාකාරකම්, මූල්‍ය ක්‍රියාකාරකම් ලෙස නිර්වචනය කෙරේ.
- (40) අ) රු. 120,000 (ආ) රු. 110,000
- (41) රු. 26,200
- (42) රු. 94,000
- (43) 1. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතයක් මගින් ඉල්ලා ඇති විටදී

අවස්ථා	ගිණුම්කරණ සංකල්පය
A වසර අග අමුද්‍රව්‍ය නොගය එහි පිරිවැය සහ උපලබ්ධි අගය යන දෙකෙන් අඩු අගයට මිනුම් කිරීම.	ආරක්ෂණ/විචක්ෂණ
B සෑම ගිණුම් කාලච්ඡේදයක් සඳහාම නිශ්පාදන ගිණුමක් පිළියෙල කිරීම.	කාලච්ඡේද
C භාණ්ඩ භාරදීමට පෙර ගනුදෙනුකරුවකුගෙන් ලද අත්තිකාරමක් වගකීමක් ලෙස හඳුනා ගැනීම.	උපචිත/උපලබ්ධි /ආදායම්
D යන්ත්‍රයක් මත වෙන් කරන ලද ක්ෂය, නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයක් ලෙස නිෂ්පාදන ගිණුමෙහි හඳුනා ගැනීම.	ගැලපුම්

- (44) (අ).රු 1,000,000 (ආ) රු 1,410,000
- (45) (අ).රු 1,000,000 (ආ) රු 1,410,000
- (46) A - අසත්‍ය, B-අසත්‍ය, C - අසත්‍ය, D - සත්‍ය
- (47) (අ) රු. 70,000  
(ආ) රු. 40  
(ඉ) රු. 210,000
- (48) රු. 137,000 වේ.
- (49) A- වැඩි වේ. B- වැඩි වේ. C- අඩු වේ D- වෙනස් නොවේ
- (50) (අ). වර්ෂ - 04  
(ආ). 16%



# ආදර්ශ පිළිතුරු - II පත්‍රය

01.

සීමිත නාරද පොදු සමාගමේ  
 2024.03.31 දිනෙන් අවසන් වර්ෂයේ  
 ලාභ අලාභ හා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය (රු.000)

විකුණුම්		16,800
විකුණුම් පිරිවැය		(12,525)
දළ ලාභය		4,275
වෙනත් ආදායම්		65
ආයතනික හා පරිපාලන බෙදාහැරීමේ වියදම්		(5,130)
මූල්‍ය වියදම්		(2,344.25)
වෙනත්		(50)
		(210)
බදු පෙර ලාභය		(3,394.25)
ආදායම් බදු		(180)
කාලච්ඡේදයේ ලාභය		3,574.25
වෙනත් විස්තීර්ණ ආදායම්		
මුළු විස්තීර්ණ ආදායම		(3,574.25)

සීමිත නාරද පොදු සමාගමේ  
 2024.03.31 දිනෙන් අවසන් වර්ෂයේ  
 හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය

ඉ/ගෙ	සා.කො.	පොදු සංචිතය	ප්‍රත්‍යාගණන සංචිතය	රඳවාගත් ලාභ
වර්ෂයේ ලාභය	1,000	1,700		2,000
ප්‍රසාද නිකුතුව - 12,000	120			(3,574.25)
හිමිකම් නිකුතුව - 20,000	200			
පොදු සංචිතයට මාරු කි.		150		(150)
	1,320	1,850	-	(1,724.25)

සීමිත නාරද පොදු සමාගමේ  
2024.03.31 දිනෙන් අවසන් දිනට  
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය (රු.000)

දේපළ පිරියත උපකරණ	2,110	
භාවිත අයිතිය ඇති වත්කම්	1,900	4,010
ජංගම වත්කම්		
අවසන් තොගය	230	
ලැ/යු සේවක ණය අත්තිකාරම්	100	
අයකර ගත යුතු රක්ෂණ ගෙවීම්	120	
ඉදිරියට ගෙවූ රක්ෂණ (සේවක)	90	
ණයගැතියෝ	3,291.75	
මුදල් හා බැංකු	2,990	
ඉදිරියට ගෙවූ වියදම්	120	
ගැනුම් අත්තිකාරම්	560	7,501.75
		<b>11,511.75</b>
ප්‍රාග්ධනය හා වගකීම්		
සා.කො.	1,320	
පොදු සංචිතය	1,850	
රඳවාගත් ඉපයුම්,	(1,724.25)	1,445.75
ජංගම නොවන වගකීම්		
කල්බදු ණය හිමියෝ	1,200	
බැංකු ණය	5,000	6,200
ජංගම වගකීම්		
ණයහිමියෝ	1,680	
කල්බදු ණය හිමියෝ	300	
ගෙ/යු කල්බදු පොලිය	50	
වගකීම් සහතික වෙන් කිරීම	336	
විකුණුම් අත්තිකාරම්	1,500	3,866
		<b>11,511.75</b>

**සටහන 01**

වෙනත් ආදායම්  
ලද වට්ටම් 65,000

**සටහන 02**

ආරම්භක තොගය 1,200,000  
ගැණුම් 11,645,000  
අවසන් තොගය (320,000)  
12,525,000

**සටහන 03**

භාවිත අයිතිය ඇති වත්කම්  
පිරිවැය 2,000,000  
ක්ෂය (100,000)  
1,900,000

**සටහන 04**

ආදායම් බදු  
පෙර වර්. උන වෙ. 180,000  
වර්. ආදායම් බදු 0  
180,000

**සටහන 05**

ඉ/ගෙ	ඉඩම්	ගොඩනැගිලි	මෝටර් රථ	ලී බඩු
	1,000	500	2,000	700
ඉ/ගෙ වාර්ෂික ක්ෂය	-	250	1,000	200
		100	400	140
		350	1,400	340
	<b>1,000</b>	<b>150</b>	<b>600</b>	<b>360</b>

02. (අ)

01. අන්තර්ග්‍රහණ අනුපාතය =  $2,800,000 / 14,000$   
යන්ත්‍ර පැයකට 200

02 ඒකක පිරිවැය

	පළමු මාදිලිය	දෙවන මාදිලිය
සාප්ප ග්‍රාමය	150	200
සාප්ප ද්‍රව්‍ය	400	1,100
සාප්ප වෙනත්	50	100
ප්‍රාථමික පිරිවැය	600	1,400
පොදුකාර්ය පිරිවැය	400	600
මුළු පිරිවැය	1,000	2,000

03 විකුණුම් මිල

පළමු මාදිලිය =  $1,000 \times 1.30\%$   
මුළු පිරිවැය = 1,300  
විකුණුම් මිල =  $1,300 \times (100/80)$   
= 1,625  
දෙවන මාදිලිය =  $2,000 \times 1.30\%$   
මුළු පිරිවැය = 2,600  
=  $2,600 \times (100/80)$   
විකුණුම් මිල = 3,250

(ආ)

01.

වැටුප් ලේඛනය

සේවක නම		සවිත්‍ර	කවින්	තරිඳු	නිරිඳු	එකතුව
සේවක අංකය		100	101	102	103	
ඉපයීම	මූලික වැටුප	50,000	30,000	20,000	18,000	118,000
	වත් දීමනා	20,000	12,000	8,000	-	40,000
	අතිකාල දීමනා	-	-	6,000	12,000	18,000
	දළ වැටුප	70,000	42,000	34,000	30,000	176,000
අඩු කිරීම	EPF 8%	5,600	3,360	2,240	1,440	12,640
	උත්සව අත්තිකාරම්	-	3,000	2,000	1,500	6,500
	කල්බදු වාරිකය	-	-	6,000	-	6,000
	බැංකු ණය	-	-	-	4,000	4,000
මුළු අඩු කිරීම්		5,600	6,360	10,240	6,940	29,140
ශුද්ධ වැටුප		64,400	35,640	23,760	23,060	146,860
ආයතනයේ දායකත්වය	EPF	8,400	5,040	3,360	2,160	18,960
	ETF	2,100	1,260	840	540	4,740

02.

වැටුප් හා වෙනන පාලන ගිණුම

ගෙවිය යුතු EPF	12,640	වැටුප් හා වෙනන	176,000
උත්සව අත්තිකාරම්	6,500		
කල්බදු ගිණුමක	6,000		
බැංකු ණය වාරික	4,000		
ගෙවිය යුතු වැටුප්	146,860		
	<u>176,000</u>		<u>176,000</u>

03.

ගෙවිය යුතු EPF ගිණුම

මුදල්	31,600	ඉ/ගෙ ශේෂය	31,600
ශේෂය ප/ගෙ	31,600	වැටුප් හා වෙනන	12,640
		වියදම EPF	18,960
	<u>31,600</u>		<u>31,600</u>

1. (අ)  
01.

ගනුදෙනු අංකය	වත්කම්					වගකීම්	හිමිකම්
	මෝටර් රථය	ලී බඩු සහ සවිකිරීම	තොගය	ණයගැතියෝ	බැංකු		
i.	840				400		1,240
ii.		240			(240)		
iii.			100		(100)		
iv.			(80)		130		50
v.			150			150	
vi.			(140)	200			60
vii.					(90)	(95)	5
viii.					(90)		(90)
ix.				(150)	150		

	840	240	30	50	160	55	1,256
--	-----	-----	----	----	-----	----	-------

02. 2024.01.31 දිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය රු. 208,000  
 2024.01.31 දිනට සංශෝධිත බැංකු ශේෂය රු. 188,000

03.

2024.03.31 දිනෙන් අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශනය

(රු.000)

විකුණුම් (130+200)		330
විකුණුම් පිරිවැය		
ගැනුම් (100+150)	250	
අවසාන තොගය	-30	-220
දළ ලාභය		110
වෙනත් ආදායම්		
ලද වට්ටම්		5
		115
<b>වියදම්</b>		
ලිබඩු ක්ෂය	2	
වැන් රථ ක්ෂය	7	
අඩමාණ ණය	2	
මෙහෙයුම් වියදම්	90	
බැංකු ගාස්තු	2	-103
මාසයේ ලාභය		12

(ආ)

01.

වැරදි නිවැරදි කිරීමට පෙර ණයගැති පාලන ගිණුම

ඉ/ගෙ	160	ණයගැති ලැබීම්	1,930
විකුණුම්	1,890	දුන් වට්ටම්	70
ආපසු එවුම්	100		
		ප/ගෙ	150
	<u>2,150</u>		<u>2,150</u>

02.

සංශෝධිත ණයගැති පාලන ගිණුම

ඉ/ගෙ	150	ආපසු එවුම්	200
විකුණුම්	90	බොල් ණය	30
ණයගැති ලැබීම්	540		
		ප/ගෙ	550
	<u>780</u>		<u>780</u>

04. (අ)

01.

දල ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශය		(,000)
ගණනය කරනලද දල ලාභය		228
(+) ආපසු එවුම්	10	
ගෙන ඒමේ කුලී	3	
ගැනිලි	15	28
(-)		
නිවැරදි දල ලාභය		256

02.

ආදායම් ප්‍රකාශය		(,000)
දල ලාභය		256
වියදම්		
ගෙන යාමේ කුලී	3	
ක්ෂය	7	
විදුලි ගාස්තු	10	
බැංකු ණය පොලී	2	
වැටුප් හා වේතන	42	
මෙහෙයුම් වියදම්	8	(68)
වේතන - මධු	24	
මිශ්‍ර	24	(48)
ප්‍රාග්ධන පොලී - මධු	13	
මිශ්‍ර	7	(20)
ලාභ කොටස් - මධු	72	
මිශ්‍ර	48	(120)
		-

03.

ප්‍රාග්ධන ගිණුම				(,000)			
	මධු	මිශ්‍ර	විදු		මධු	මිශ්‍ර	විදු
කීර්තිනාමය	24		12	ඉ/ගෙ	130	70	
ණය ගිණුම		84.4		කීර්ති නාමය	21.6	14.4	
ප.ගෙ	127.6		63	ප්‍රාග්ධනය			75
	151.6	84.4	75		151.6	84.4	75

ජංගම ගිණුම				(,000)	
	මධු	මිශ්‍ර		මධු	මිශ්‍ර
ඉ/ගෙ		10	ඉ/ගෙ	10	
ගැනිලි	8	7	වේතන	24	24
ණය ගිණුම		62	ප්‍රාග්ධන පොලී	13	7
ප/ගෙ	111.		ලාභ කොටස්	72	48
	119	79		119	79

(ආ)

01.

1)	ණයගැනී පාලන ගිණුම	හර	6,000	
	අවිනිශ්චිත ගිණුම	බැර		6,000
2)	ගැණුම් ගිණුම	හර	1,000	
	ණයහිමි පාලන ගිණුම	බැර		1,000
3)	මෝටර් රථ අලුත්වැඩියා ගිණුම	හර	1,000	
	මෝටර් රථ ගිණුම	බැර		1,000
4)	අවිනිශ්චිත ගිණුම	හර	12,000	
	ණයගැනී පාලන ගිණුම	බැර		12,000
5)	අවිනිශ්චිත ගිණුම	හර	6,000	
	ලැබූ පොලී	බැර		3,000
	.....	බැර		3,000
6)	වරිපනම් ගිණුම	හර	2,000	
	අවිනිශ්චිත ගිණුම	බැර		2,000

02.

	<b>අවිනිශ්චිත ගිණුම</b>		
ණයගැනී පාලන ගි.	12,000	ඉ/ගෙ	10,000
ලැබූ පොලී	6,000	වරිපනම්	2,000
		ණයගැනියෝ	6,000
	18,000		18,000

05. (අ)

01.

**සීමිත මුද්‍රිත සමාගමේ**  
**2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා**  
**මුදල් ප්‍රවාහ ප්‍රකාශනය**

බදු පෙර ලාභය			1,200
ගැලපුම්			
- ක්ෂය	300		
- ණය පොලී	240		
කාරක ප්‍රාග්ධන සංවලන			
නොගය	(250)		
වෙළඳ ලැබිය යුතු දෑ	(250)		
වෙළඳ ගෙවිය යුතු දෑ	(1,150)		
මෙහෙයුම් වලින් ලද මුදල් ප්‍රවාහය			
ගෙවූ පොලී	(180)		
ගෙවූ බදු	(360)		(1,650)
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහය			(450)
ආයෝජන ක්‍රියාකාරකම්			
මෝටර් රථ මිලට ගැණුම්	(2,000)		
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහය			(2,000)
මූල්‍ය ක්‍රියාකාරකම්			
කොටස් නිකුත්ව	1,000		
ගෙවූ ලාභාංශ	(350)		
බැංකු ණය	2,400		
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහය			3,050

මුදල් හා මුදල් සමාන දෑ වල විචලනය	600
ආරම්භක මුදල් ශේෂය	900
අවසාන මුදල් ශේෂය	1,500

(ආ)

01.

ලැබීම් හා ගෙවීම් ගිණුම			
ඉ/ගෙ	102,400	ඉඩම් මිලදී ගැනීම	100,000
ඇතුළත් වීමේ ගාස්තු	68,000	වේතන	86,000
සගරා විකුණුම්	12,000	දුරකතන	10,600
සාමාජික මුදල්	208,000	ගොඩනැගිලි නඩත්තු	17,100
		පරිත්‍යාග	18,000
		විදුලිය	7,100
		ක්‍රීඩා පිටි නඩත්තු	47,600
		පරිත්‍යාග	18,000
		ප/ගෙ	86,000
	<u>390,400</u>		<u>390,400</u>

02.

මූල්‍ය තත්ව ප්‍රකාශනය			
සමුච්චිත අරමුදල	2,366,800	ජංගම නොවන වත්කම්	
අතිරික්තය	58,800	ක්‍රීඩා උපකරණ	96,800
		ඉඩම්	900,000
ජංගම නොවන වගකීම්		ගොඩනැගිලි	1,320,000
		ජංගම වත්කම්	
ජංගම වගකීම්		හිඟ සාමාජික මුදල්	48,000
ඉදිරියට ලද සාමාජික මුදල්	22,400	මුදල්	86,000
උපචිත දුරකතන	6,400	ඉදිරියට ගෙවූ විදුලිය	3,600
	<u>2,454,400</u>		<u>2,454,400</u>

06. (අ)

01.

	0	1	2	3	4	5
නව යන්ත්‍ර පිරිවැය	(1,000)					400
පැරණි යන්ත්‍ර විකුණුම්	600					
කාරක ප්‍රාග්ධනය	(560)					560
මෙහෙයුම් පිරිවැය ඉතිරිවීම්		200	175	125	(50)	(50)
	(960)	200	175	125	(50)	910
වට්ටම් සාධකය	1	.91	.83	.75	.68	.62
වර්තමාන අගය	(960)	182	145	94	(34)	564

02. පිලිගෙවුම් කාලය = අවුරුදු 04 යි මාස 6.7

03. ශුද්ධ වර්තමාන අගය = (9,000)



ශුද්ධ වර්තමාන අගය සෘණ අගයක් ගන්නා නිසා ව්‍යාපෘතිය යෝග්‍ය නොවේ.

(ආ)

$$01. \quad \begin{array}{l} \text{TFC} + \pi \\ = \\ 2,000 \end{array} = \frac{700,000 + 900,000}{\text{ඒකක දායකය}}$$

$$\begin{array}{l} \text{ඒ.වි.මිල} \\ \text{AVC} \end{array} \quad \begin{array}{l} (100/40) = 2,000 \\ (60/40) = 1,200 \end{array}$$

$$\text{ඒකක දායකය} = \frac{1,600,000}{2,000} = \text{ඒ. විකුණුම්.මිල} = \underline{2,000}$$

$$* \text{ ඒ. විචලන පිරිවැය} = \underline{1,200}$$

$$\text{ඒකක දායකය} = 800$$

02.

$$\text{BEP(Rs)} = \frac{\text{TFC}}{40\%}$$

$$\begin{array}{l} \text{BEP(Rs)} \\ = 700,000 * (100/40) \\ = \underline{1,750,000} \end{array}$$

03.

$$\begin{array}{l} (\text{රු. } 1,200,000 \text{ ක අපේක්ෂිත ලාභයක් ලැබීමට විකිණිය යුතු} \\ \text{ඒකක)} \end{array} = \frac{700,000 + 1,200,000}{800} = \underline{1,900,000}$$

04.

$$= \frac{800}{\text{ඒකක } 2,375}$$

$$\text{විකුණුම් } (2,500 \times 2,000) = 5,000,000$$

$$\text{VC } (2,500 \times 1,300) = \underline{-3,250,000}$$

$$\text{දායකය} = 1,750,000$$

$$(-) \text{ TFC} = -700,000$$

$$\text{ලාභය} = \underline{1,050,000}$$

ලාභය රු. 150,000 කින් වැඩි වී ඇත.